



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2372/07 - 2024 පෙබරවාරි මස 20 වැනි අගහරුවාදා - 2024.02.20

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලදී)

### I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය

#### රජයේ නිවේදන

මුදල, ආර්ථික සේවායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ  
ලේකම්වරයා විසින් දැනුම්දීම

කනකරත්න මුදියන්සේලාගේ මහින්ද සිරිවර්ධන වන මම, දුම්රිය නිලැංශුම් සේවා අර්ථසාධක අරමුදල් ආයාපනතේ 16 වන වගන්තියෙන් (284 වන අධිකාරය) මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මෙම දැනුවේම මගින් පිතිවල විධිවිධාන දෙදහස් විසින්කක් වූ අගෝස්තු මස 04 වැනි දින සිට ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරමි.

ලේකම්,  
මුදල, ආර්ථික සේවායිකරණ සහ  
ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය.

2024 ක් වූ පෙබරවාරි මස 20 වැනි දින,  
කොළඹ දී ය.

එල්. ඩී. ඩී. 63/51 (II).

ශ්‍රී ලංකා දුම්රිය නිලැංශුම් සේවා අර්ථසාධක අරමුදල් ආයාපනත

(284 වන අධිකාරය වූ) ශ්‍රී ලංකා දුම්රිය නිලැංශුම් සේවා අර්ථසාධක අරමුදල් ආයාපනතේ 16 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා දුම්රිය නිලැංශුම් සේවා අර්ථසාධක අරමුදල නම් වූ සංස්ථාව විසින් සාදනු ලැබේ, ඉහත කි වගන්තිය මගින් මුදල, ආර්ථික සේවායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ අමාත්‍යාංශයේ වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මහු විසින් ස්ථිර කරනු ලැබුවා වූ එති.

ලේකම්,  
මුදල, ආර්ථික සේවායිකරණ සහ  
ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය.

2024 ක් වූ පෙබරවාරි මස 20 වැනි දින,  
කොළඹ දී ය.



## රිති

කළුන් කළ සංගෝධීත, සහ අංක 2117/17 සහ 2019 අප්‍රේල් මස 03 වැනි දින දරන අති විශේෂ ගැසට් පත්‍රය මෙන් අවසන් වරට සංගෝධීත, 1984 ජූලි මස 06 වැනි දින අංක 305 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද රිති, පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංගෝධීතය කරනු ලැබේ :-

## 1. 19 වන රිතියේ :-

(අ) 1 වන ජේදය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන ජේදය ආදේශ කිරීමෙන් :

"(1) 8. (1) වන රිතිය යටතේ යම් සාමාජිකයකුට සංස්ථාවේ සාමාජිකත්වය අනිම් වන අවස්ථාවක, එකී සාමාජිකයට හය මසක් ගතවන තෙක් මසකට රුපියල් පහලාස් දහසක් (රු. 15,000/-) බැඳින් (මෙහි මෙන්මතු "ගොරව පාරිතෝෂිකය" යනුවෙන් සඳහන් කරනු ලබන) විශාම ගැන්වීමේ ගොරව පාරිතෝෂිකයක් වශයෙන් එකතුව රුපියල් අනුදහසක් (රු. 90,000/-) වන මූදලක් ගෙවනු ලැබිය යුතු ය.

(ආ) එහි 4 වන ජේදයේ (1) වන අනුජේදය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන අනුජේදය ආදේශ කිරීමෙන් :

"4(ආ) ගොරව පාරිතෝෂිකයක් සඳහා හිමිකම් ලැබීමට කුමති සැම සාමාජිකයෙකු ම මසකට රුපියල් තුන්සිය හැත්තැපහක් (රු. 375/-) බැඳින් වර්ෂයකට රුපියල් නාරදහස් පන්සියයක (රු. 4,500/-) දායක මූදලක් අවුරුදු දහයක කාලසීමාවක් දක්වා ගෙවිය යුතු ය. ගොරව පාරිතෝෂික සම්බන්ධයෙන් වූ සියලු අයකිරීම් රාජ්‍ය බැංකුවක ස්ථාවර තැන්පතුවක තැන්පත් කරනු ලැබිය යුතු ය. ස්ථාවර තැන්පතුවෙන් ලැබෙන පොලිය ගොරව පාරිතෝෂික ඉතිරි කිරීමේ තිණුමට බැර කරනු ලැබිය යුතු අතර එය ගොරව පාරිතෝෂික ගෙවීමට උපයෝගී කර ගනු ලැබිය යුතු ය."

## 2. 21 වන රිතියේ :-

(අ) 1 වන ජේදය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන ජේදය ආදේශ කිරීමෙන් :

"ලත්සව 21. (1) (අ) සාමාජිකයකු වශයෙන් අවුරුදු එකක කාලයක් සම්පූර්ණකර ඇති සහ උත්සව ණය මූදලක් ලබා ගැනීමට අපේක්ෂා කරනු ලබන යම් සාමාජිකයකු අවුරුදුකට වරක් ලබා දෙන රුපියල් විසිපත් දහසක (රු. 25,000/-) එම උත්සව ඕය මූදලකට හිමිකම් ලබන්නේ ය. එම උත්සව ඕය මූදල ලබාගත් යම් සාමාජිකයකු එම මූදල සියයට දෙළඟක (12%) වාර්ෂික පොලියක් සමඟ රුපියල් දෙදහස් පන්සියයක් (රු. 2,500/-) බැඳින් වූ මාසික වාරික දහයකින් ගෙවනු ලැබිය යුත්තේ ය.

(ආ) යම් සාමාජිකයකුට කළුන් ලබා ගන්නා ලද යම් උත්සව ඕය මූදලක් වෙතොත්, එහි සාමාජිකයා විසින් එය සම්පූර්ණයෙන් ම ගෙවා අවසන් කරනු ලබන තෙක්, උත්සව ඕය මූදලක් ලබා ගැනීමට හිමිකම් නොලබන්නේ ය.

(ආ) 2 වන ජේදය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන ජේදය ආදේශ කිරීමෙන් :-

"සහන 21. (2) (අ) සාමාජිකයකු වශයෙන් අවුරුදු එකක කාලයක් සම්පූර්ණකොට ඇති යම් සාමාජිකයකු පහත උපලේඛනයේ I වන තීරයේ නිශ්චිතව දක්වා ඇති ඔහුගේ සාමාජිකත්වය දරන ලද කාලසීමාවට අනුරුදව එහි II වන තීරයේ නිශ්චිතව දක්වා ඇති සහන ඕය මූදලක් ලබා ගැනීමට හිමිකම් ලබන්නේ ය.

## උපලේඛනය

අංකය	සාමාජිකත්ව කාලය (අවුරුදු වලින්)	එය මූදල (රුපියල් වලින්)
1	01 - 10	10,000/-
2	10 ට වැඩි	10,000/-

(ආ) පහත උපලේඛනයෙහි නිශ්චිතව දක්වා ඇති ආකාරයට මෙම රිතිය යටතේ ප්‍රධානය කරන ලද සහන මූල්‍ය මුදලක් සියයට දොළඹක (12%) ක අනුපාතිකයට වූ පොලිය ද සහිතව මාසික වාරික හයකින් හෝ මාසික වාරික දොළඹකින් අයකර ගනු ලැබේය ය.

#### උපලේඛනය

අංකය	ණය මුදල (රුපියල් වලින්)	මාස හයකින් (වාරික හනරකින්)	පොලිය (12% ක අනුපාතිකයකට)	මාස දොළඹකින් (වාරික හයකින්)	පොලිය (12% ක අනුපාතිකයකට)
1	10,000/-	1,000/-	120/-	1,120/-	80/-

(ඇ) යම් සාමාජිකයෙකුට කළින් ලබා දෙන ලද සහන මූදලක් වෙතොත්, එය එකී සාමාජිකයා හිසින් සම්පූර්ණයෙන් ම ගෙවා අවසන් කරනු ලබන තෙක් ඔහු සහන මූදලකට හිමිකම් නොලබන්නේ ය.

3. 22 වන රිතියේ :-

(අ) 1 වන ජේදය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන ජේදය ආදේශ කිරීමෙන් :

"22. (1) සාමාජිකයෙකු වශයෙන් අවුරුදු එකක කාලයක් සම්පූර්ණ කොට ඇති හා නොකඩවා මාස දොළඹක කාලයක් දායක මුදල ගෙවා ඇති යම් සාමාජිකයෙකු, පහත දක්වා ඇති උපලේඛනයේ I වන තීරයේ නිශ්චිතව දක්වා ඇති ඔහුගේ සාමාජිකත්වය දරන ලද කාලයීමාවට අනුරූපව එහි II වන තීරයේ නිශ්චිතව දක්වා ඇති යම් ප්‍රමාණයක විශේෂ මූදලකට හිමිකම් ලබන්නේ ය.

#### උපලේඛනය

අංකය	සාමාජිකත්ව කාලය (අවුරුදු වලින්)	ණය මුදල (රුපියල් වලින්)
1	01 - 05	75,000/-
2	05 - 10	100,000/-
3	10 - 15	150,000/-
4	15 ට වැඩි	200,000/-

(ආ) 8 වන ජේදයේ උපලේඛනය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන උපලේඛනය ආදේශ කිරීමෙන්.

#### "උපලේඛනය

අංකය	ණය මුදල	මාස හයකින් (වාරික 4)	පොලිය (12% අනු- පානයට)	මාස දොළඹකින් (වාරික 10)	පොලිය (12% අනු- පානයට)	මාස දින අවකින් (වාරික 16)	පොලිය (12% අනු- පානයට)	මාස විස්- හනරකින් (වාරික 22)	පොලිය (12% අනු- පානයට)	මාස විස්- හයකින් (වාරික 34)	පොලිය (12% අනු- පානයට)	මාස හනලිස් අවකින් (වාරික 46)	පොලිය (12% අනු- පානයට)	
1.	25,000/-	6,250/-	375/-	2,500/-	300/-	1,563/-	282/-	1,137/-	273/-	736/-	265/-	544/-	261/-	
2.	50,000/-	12,500/-	750/-	5,000/-	600/-	3,125/-	563/-	2,273/-	546/-	1,471/-	530/-	1,087/-	522/-	
3.	75,000/-	18,750/-	1,125/-	7,500/-	900/-	4,688/-	844/-	3,410/-	818/-	2,206/-	795/-	1,631/-	783/-	
4.	100,000/-	25,000/-	1,500/-	10,000/-	1,200/-	6,250/-	1,125/-	4,546/-	1,091/-	2,942/-	1,051/-	2,174/-	1,044/-	
5.	150,000/-	37,500/-	2,250/-	15,000/-	1,800/-	9,375/-	1,688/-	6,819/-	1,639/-	4,412/-	1,589/-	3,261/-	1,566/-	
6.	200,000/-	50,000/-	3,000/-	20,000/-	2,400/-	12,500/-	2,250/-	9,091/-	2,182/-	5,883/-	2,118/-	4,348/-	2,087/-	

4. 32 වන රිතියේ (6) වන ජේදයට ඉක්තිතිව ම (7) හා නව ජේදය ඇතුළත් කිරීමෙන් :-

"(7) සංස්ථාවේ නාණ්ඩාගාරික හා ලේකම් වශයෙන් සේවයෙහි යෙදී සිටින යම් සාමාජිකයෙකුට ඔහුගේ මූලික වැටුපෙන් 25% ක ප්‍රතිශත ප්‍රමාණයක් හා අතිකාල පැය දෙසීය (200) කට සමාන අමතර දීමනාවකට හිමිකම් ලැබේය හැකි ය.

5. 39 වන රිතියේ (1) වන ජේදය වෙනුවට පහත ජේදය ආදේශ කිරීමෙන් :-

"සභාපතිගේ  
ප්‍රසාද දීමනා සහ  
කාරක සභා  
ගමන් ගාස්තුවලට  
අමතරව,  
සංස්ථාවේ සභාපතිවරයාට  
සංවත්සර මහා සභාවේ  
අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ඔහුගේ නිල කාලය තුළ දී, සිය මාසික මූලික වැටුපෙන් සියයට  
විසි පහක් (25%) වූ ප්‍රසාද දීමනාවක් ලැබීමට හිමිකම ඇත්තේ ය. එසේ වුව ද, එම ප්‍රසාද දීමනාවේ  
වරිනාකම රුපියල් විසිදහස (රු. 20,000/-) නොඳක්ම විය යුතු අතර මෙයට අමතරව වෙනත් යම්  
දීමනාවක් ලබා ගැනීම සඳහා ඔහුට හිමිකමක් නොලැබිය යුතු ය."

39. (1) කාරක සභාවේ ගමන් ගාස්තුවලට අමතරව, සංස්ථාවේ සභාපතිවරයාට සංවත්සර මහා සභාවේ  
අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ඔහුගේ නිල කාලය තුළ දී, සිය මාසික මූලික වැටුපෙන් සියයට  
විසි පහක් (25%) වූ ප්‍රසාද දීමනාවක් ලැබීමට හිමිකම ඇත්තේ ය. එසේ වුව ද, එම ප්‍රසාද දීමනාවේ  
වරිනාකම රුපියල් විසිදහස (රු. 20,000/-) නොඳක්ම විය යුතු අතර මෙයට අමතරව වෙනත් යම්  
දීමනාවක් ලබා ගැනීම සඳහා ඔහුට හිමිකමක් නොලැබිය යුතු ය."